

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කැකිරාව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කැකිරාව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2025 වර්ෂයේදී ගෙවන ලද එහෙත් සමාලෝචිත වර්ෂයට අදාළ එකතුව රු.172,724 ක් වූ වියදම් ණයහිමියන්ගෙන් අත්හැරී තිබුණි.	පිළිගන්නා බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.
(ආ) කුඩා රඹුව මංසන්ධියේ කුඹුක්වැව හරහා වේරගල දක්වා දිවෙන මාර්ගයේ බෝක්කුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රාග්ධනික වටිනාකම රු.1,154,925 ක් වූ නමුත් එහි අගය රු.1,987,200 ක් ලෙස දක්වා තිබීමෙන් රු.832,275 ක් වත්කම් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-
(ඇ) කුඩා රඹුව මංසන්ධියේ කුඹුක්වැව හරහා වේරගල දක්වා දිවෙන මාර්ගයේ බෝක්කුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සමාලෝචිත වර්ෂයට අදාළ ණයගැති හා ණයහිමි වටිනාකම පිළිවෙලින් රු.115,162 ක් වූ නමුත් රු.947,437 ක් ලෙස ගිණුම්ගත කිරීමෙන් ණයගැතියන් හා ණයහිමියන් රු.832,275 කින් වැඩියෙන් දක්වා තිබුණි.	-එම-	-එම-
(ඈ) කුඹුක සිසිල උද්‍යානයේ සම(ර්)භට ඉදිකිරීම ව්‍යාපෘතියේ ණයහිමි වටිනාකම රු.509,360 ක් වූ නමුත් එහි වටිනාකම රු.354,077 ක් ලෙස වත්කම් හා වගකීම් ප්‍රකාශයේ දක්වා තිබීමෙන් කර්මාන්ත ණයහිමියන් රු.155,283 ක් අඩුවෙන් දක්වා තිබුණි.	-එම-	-එම-
(ඉ) කුඹුක සිසිල උද්‍යානයේ සම(ර්)භට ඉදිකිරීම ව්‍යාපෘතියේ ප්‍රාග්ධනික වටිනාකම රු.1,552,818 ක් වූ නමුත් එහි අගය රු.1,397,536 ක් ලෙස වත්කම් හා වගකීම් ප්‍රකාශයේ දක්වා තිබීමෙන් ස්ථාවර වත්කම් රු.155,282 ක් අඩුවෙන් දක්වා තිබුණි.	පිළිගන්නා බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	18,822,842	24,203,701	19,997,127	6,542,768	8,499,935	9,644,160	10,580,971	4,897,429
(ii) කුලී	19,000,333	18,422,071	18,326,035	7,237,125	15,462,600	13,018,269	11,905,888	7,173,056
(iii) බලපත්‍ර ගාස්තු	8,001,000	5,516,179	3,631,893	2,027,785	5,932,650	7,921,792	8,008,292	258,500
(iv) වෙනත් ආදායම්	46,138,000	43,856,101	76,172,062	16,903,876	37,287,000	51,605,675	7,932,587	49,508,307
	91,962,175	91,998,052	118,127,117	32,711,554	67,182,185	82,189,896	38,427,738	61,837,292

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම්		
(i) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු.7,532,831 ක් වූ හිඟ වරිපනම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	හිඟ ශේෂයෙන් සියයට 51 ක් මේ වන විට අයකර ඇති බව.	හිඟ වරිපනම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) දේපල හිමිකරුවන් 84 දෙනෙකුගෙන් 2024 වර්ෂය ආරම්භයේ පැවති හිඟ වරිපනම් ගාස්තුව හා වර්ෂයේ බිල් කිරීම් යන දෙකෙහි එකතුවෙන් කිසිදු මුදලක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අය නොවී තිබුණි.	හිඟ මුදල් අයකර ගැනීම සඳහා දේපල හිමියන් සඳහා රතු නිවේදන නිකුත් කරන ලෙස අදාළ විෂය නිලධාරී දැනුවත් කර ඇති බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී		
(i) 2023 වර්ෂයේදී වෙළඳ කුටි කුලියට ලබා දුන් පුද්ගලයන් තිදෙනෙකුගෙන් එකතුව රු.96,000 ක කුලී ආදායමක් ලැබිය යුතුව පැවති අතර 2024 වර්ෂයේද එම හිඟ මුදලෙන් කිසිදු මුදලක් ලැබී නොතිබුණි.	හිඟ මුදල් අයකර ගැනීම සඳහා සමථ මණ්ඩලය වෙත යොමු කර ඇති බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) 2010 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලය තුළ වත්කම් 24ක් බදු දීමට අදාළව රු.2,531,409 ක මුදලක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අයකරගෙන නොතිබුණි.	හිඟ මුදල් අයකර ගැනීම සඳහා බදුකරුවන් සඳහා නඩු පවරා ඇති බව.	නීතිමය කටයුතු සිදුකර හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(iii)	2023 වර්ෂයේදී රු.114,000ක මුදලකට බදු දී තිබුණු මඩාටුගම මුහුදු මාළු ලැල්ල සමාලෝචිත වර්ෂයේදී ටෙන්ඩර් කැඳවා බදු ලබා දීමට කටයුතු කර නොතිබුණි.	දේපල බදු දීම සඳහා ඉල්ලුම්කරුවකු ඉදිරිපත් නොවූ බැවින් එම දේපල බදු දීමට අවස්ථාව නොලැබුණු බව.	දේපල බදු දී ආදායම් රැස් කර ගැනීමට කටයුතු කළ යුතුය.
(iv)	සභාව සතු වාහන ණය පදනම මත 2021,2023,2024 වර්ෂවලදී කුලියට ලබාදීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රු.1,962,414 ක් අයකර ගත යුතුව තිබුණු නමුත් ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගෙන නොතිබුණි.	හිඟ මුදල අයකර ගැනීම සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමෙන් පසු එම පරීක්ෂණ වාර්තාව අනුව හිඟ මුදල් අයකර ගැනීමට ඉදිරි කටයුතු සිදු කරන බව.	පරීක්ෂණ මණ්ඩල වාර්තා අනුව හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ)	බලපත්‍ර ගාස්තු රු.1,821,785 ක් වූ සංචාරක බලපත්‍ර ගාස්තුව සමාලෝචිත වර්ෂයේදී අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	හිඟ සංචාරක බලපත්‍ර ගාස්තු අයකර ගැනීම සඳහා නඩු පවරා ඇති බව.	හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ)	වෙනත් ආදායම් 1952 අංක 06 දරන පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථා) පනතේ ත්‍රී රෝද රථ නවතා තැබීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව සභාව වැළඳගෙන, බල ප්‍රදේශය තුළ ත්‍රී රෝද රථ නවතා තැබිය යුතු ස්ථාන හා එක් එක් ස්ථානයේ නවතා තැබිය යුතු උපරිම ත්‍රී රෝද රථ සංඛ්‍යාව සඳහා සභා යෝජනා සම්මුතියක් මගින් තීරණය කොට ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර සභා බල ප්‍රදේශය තුළ ත්‍රී රෝද නැවතුම් ස්ථාන හා ත්‍රී රෝද රථ සංඛ්‍යාව පිළිබඳ සමීක්ෂණයක් සිදුකර ගාස්තු අයකිරීමට කටයුතු කර නොතිබුණි.	පළාත් පාලන සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව අතුරු ව්‍යවස්ථාව සභාව වෙත වැළඳ ගෙන ගැසට් කිරීමට කටයුතු කරන බව.	අතුරු ව්‍යවස්ථා පනවා ආදායම් රැස් කිරීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

අතුරු ව්‍යවස්ථා

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.

පිළිගන්නා බව.

අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල බල ප්‍රදේශයේ හා මඩාටුගම, පලුගස්වැව, මරදන්කඩවල උප කාර්යාල බල ප්‍රදේශවල පදික වෙළඳාම, ජංගම වෙළඳාම සිදු කිරීම වෙනුවෙන් ගාස්තු අය කිරීමට කටයුතු කර නොතිබුණු බැවින් සභාවට ලැබිය හැකි විශාල ආදායමක් අහිමි වී තිබුණි.

උප කාර්යාලවල ආදායම් පරිපාලක මහතා දැනුවත් කර ගාස්තු අය කිරීමට කටයුතු කරන බව.

ගාස්තු අයකර ආදායම ඉහළ නංවාගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) මරදන්කඩවල පිහිටි සභාව අයත් කඩ කාමර තක්සේරු දෙපාර්තමේන්තුවේ විධිමත් තක්සේරුවකින් තොරව මාසික රු.750 ක් වැනි සුළු මුදලකට බදු දී තිබූ අතර, මෙම කඩ කාමර අලුත්වැඩියා කිරීමටත්, මෙම කඩකාමර ඉදි කළ ස්ථානයේ පිහිටි ඇල මාර්ගයේ අවහිර වී ඇති අපද්‍රව්‍ය ඉවත් කර පවතින පාරිසරික ගැටලු නිරවුල් කිරීමටත් සභාව සමාලෝචිත වර්ෂයේදී කටයුතු කර නොතිබුණි.

අලුත්වැඩියා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නව තක්සේරුවක් යටතේ ගාස්තු අය කිරීමට කටයුතු කරන අතර කඩ කාමර අසල පිහිටි ඇල මාර්ගය ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අයත් ඇල මාර්ගයක් බැවින් එම ආයතනය දැනුවත් කිරීමට කටයුතු කරන බව.

විධිමත් තක්සේරුවකට අනුව බදු කුලී අය කිරීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

2023 හා 2024 වර්ෂවලදී රු.530,034 ක් වැය කර අලුත්වැඩියා කර තිබුණු ට්‍රැක්ටර් රථය සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවන තත්ත්වයේ නොපැවතුණි.

2023 හා 2024 වර්ෂවල අලුත්වැඩියාවන් යාන්ත්‍රික ඉංජිනේරු විසින් පරීක්ෂා කර නිර්දේශ කිරීමෙන් අනතුරුව පමණක් මුදල් ගෙවා ඇති අතර ඩීසල් ටැංකියේ පවතින කාන්දුව කඩිනමින් අළුත්වැඩියා කිරීමට කටයුතු කරන බව.

කඩිනමින් අළුත්වැඩියා කර ප්‍රායෝජනයට ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	සභාව විසින් පිළියෙල කර තිබූ ක්‍රියාකාරී සැලැස්ම තුළ සමාලෝචිත වර්ෂය තුළ ඉටු කළ යුතු ව්‍යාපෘති 57 ක් දක්වා තිබූ නමුත් නිශ්චිත කාල රාමුවක් දක්වා නොතිබුණි.	තෝරාගත් ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් කාල රාමුවෙහි අවශ්‍යතාවය පරිදි යනුවෙන් සඳහන් කර ඇති ව්‍යාපෘති වර්ෂය තුළ කුමන අවස්ථාවේදී සිදු කරයිද නැද්ද යන කිව නොහැකි බැවින් එසේ සඳහන් කර ඇති බව.	ක්‍රියාකාරී සැලැස්ම තුළ වර්ෂය තුළ ඉටු කළ යුතු ව්‍යාපෘති සඳහා නිශ්චිත කාල රාමුවක් දක්වා නිවැරදිව සකස් කළ යුතුය.
(ආ)	වාර්ෂික අයවැය ලේඛනයේ දක්වා තිබුණු වටිනාකම රු.18,475,000 ක් වූ ව්‍යාපෘති 28 ක් සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාත්මක කර නොතිබුණි.	අදහස් දක්වා නොමැති බව.	සැලසුම් කළ ව්‍යාපෘති අදාළ වර්ෂය තුළ සිදු කළ යුතුය.